

“එතෙර උදාන” පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම්

නිෂ්පාදිතයේ ස්වභාවය

විදේශ මුදල් බාල වයස් ඉතුරුම් ගිණුම් / ස්ථිර තැන්පතු ගිණුම්.

යෝග්‍යතාවය

- ශ්‍රී ලාංකිකයින් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි බාලවයස්කරුවන්.
- ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් විදේශයන්හි රැකියාවල නියුතු, ශ්‍රී ලංකාවේ පදිංචි බාලවයස්කරුවන්.
- ශ්‍රී ලංකාවේ පදිංචි විජාතික බාලවයස්කරුවන්.

“එතෙර උදාන” පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම් වෙත පිරිනැමෙන ප්‍රතිලාභ.

- පොළී අනුපාතය

වර්ධනය වන ශේෂ තලයන්ට අදාළ පොළී අනුපාත තලයන් පදනම් කරගෙන, අවම මාසික ශේෂය ඇමෙරිකානු ඩොලර් 2,501/- ක් සහ එයට වැඩියෙන්, ඇමෙරිකානු ඩොලර් වලින් පවත්වාගෙන යනු ලබන “එතෙර උදාන” බාලවයස් ඉතුරුම් ගිණුම් සඳහා අමතර පොළී අනුපාතයන්.

ඇමෙරිකානු ඩොලර් 2,501/- ට සමාන සහ එයට වැඩි අවම මාසික ශේෂයක් සහිත වෙනත් ව්‍යවහාර විදේශ මුදල් වර්ග වලින් පවත්වාගෙන යනු ලබන “එතෙර උදාන” බාලවයස් ඉතුරුම් ගිණුම් සඳහා අමතර පොළී අනුපාතයක්.

(සියළුම පොළී අනුපාතයන් කලින් කලට වෙනස් වීමට යටත් වේ.)

- විදුලි පැවරුම් / අණකර, කොමිස් වලින් නිදහස් කිරීම.

බාලවයස්කාර ගිණුම් හිමියාගේ අධ්‍යාපන අවශ්‍යතාවයට අදාළව ප්‍රතිමුඛ මුදල් හුවමාරු කිරීම් සිදු කිරීමේදී, බැංකු කොමිස් මුදල් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන්නේ, එම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුමේ මාසික අවම ශේෂය ඇ.ඩො. 2,500 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ නම් පමණි. විදුලි පැවරුම් / අණකර නිකුත් කිරීමේදී පහත සඳහන් අවස්ථාවලදී මෙම කොමිස් මුදල් වලින් නිදහස් කිරීම අදාළ වේ.

- ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් පවත්වාගෙන යනු ලබන “එතෙර උදාන” පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම් හර කරමින් නිකුත් කරන විටදී.
- ඔහුගේ / ඇයගේ දරුවා වෙනුවෙන් පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුමක් පවත්වාගෙන යනු ලබන දෙමාපියන්ගේ “පුද්ගල විදේශ මුදල් ගිණුම” රුපියල් ගිණුම හර කරමින් නිකුත් කරන විටදී.

- රක්ෂණ ආවරණය

පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම් හිමියන්, “පුද්ගල විදේශ මුදල් ගිණුම” සඳහා ප්‍රවර්තන රක්ෂණ ඔප්පුව යටතේ තිබෙන රෝහල් ගතවීම වෙනුවෙන් වන රුපියල් 100,000/- ක රක්ෂණ ආවරණයට සුදුසුකම් ලබන අතර ඒ සඳහා දරුවාගේ අසනීපය හඳුනා ගැනීමට මාස 06කට පෙර, දෙමාපියන්ගේ පුද්ගල විදේශ මුදල් ගිණුමේ ඇ.ඩො. 250 ක් හෝ ඊට සමාන වෙනත් ඕනෑම ව්‍යවහාර විදේශ මුදලක් මාසික ශේෂයක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබිය යුතුය.

රෝගල් ගතවීමේ රක්ෂණ ආවරණය පහත සඳහන් රෝග සඳහා අදාළ වේ.

- i. කාච බද්ධ කිරීම
- ii. ඩෙංගු උණ
- iii. මොළයේ උණ
- iv. ජැපනීස් එන්සෙපලයිටිස්
- v. හෘදයාබාධ
- vi. පිළිකා හා ලියුකේමියා
- vii. වකුගඩු අකර්මණ්‍යතාව
- viii. නියුමෝනියාව

- සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාග වල ප්‍රතිඵල විශිෂ්ටත්වය සඳහා වන මුදල් ත්‍යාග

මෙම ප්‍රතිලාභය ලබා ගැනීමට අපේක්ෂකයා අදාළ විභාගය ආරම්භ වන අවස්ථාව වන විට පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුමේ ඇ.ඩො. 5,000 ක ශේෂයක් වසරක් පුරා පවත්වාගෙන ගොස් තිබිය යුතුය.

පහත දැක්වෙන අවස්ථාවන් යටතේ සුදුසු ලියකියවිලි සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමෙන් මෙම මුදල් ත්‍යාග සඳහා ඉල්ලුම් කළ හැක.

i. දේශීය / ලන්ඩන් උසස් පෙළ විභාගයේදී එක් විෂයයකට ඉහළම ශ්‍රේණිය ලබා සමර්ථ වීම වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගය රු. 10,000/- කි. (උපරිම විෂයයන් 03ක් සඳහා පමණයි).

ii. දේශීය / ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයේදී එක් විෂයයකට ඉහළම ශ්‍රේණිය ලබා සමර්ථ වීම වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගය රු. 5000/- කි. (උපරිම විෂයයන් 05ක් සඳහා පමණයි).

(දේශීය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී 'A' සාමාර්ථයන් ද ලන්ඩන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී 'A' හෝ 'A*' සාමාර්ථයන් ද මේ සඳහා සුදුසුකම් ලබයි.)

- "ශේෂය තහවුරු කිරීමේ ගාස්තු" වලින් නිදහස් කිරීම.

බාලවයස් ගිණුමේ ශේෂය ඇ.ඩො. 2,500/-ක් හෝ ඊට සමානුපාතික වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් හෝ ඇත්නම්, දරුවාගේ පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුමේ අධ්‍යාපන කටයුතු සඳහා විසා ලබා ගැනීම වෙනුවෙන් ශේෂය තහවුරු කිරීම සඳහා වූ බැංකු ගාස්තු අය නොකෙරේ.

දෙමාපියන්ගේ පුද්ගල විදේශ මුදල් ගිණුමේ ඇ.ඩො. 2,500/-ක් හෝ ඊට සමානුපාතික වෙනත් විදේශ මුදල් ශේෂයක් ඇති විට පවා ඉහත නිදහස් කිරීම අදාළ වේ.

- අධ්‍යාපනික අවශ්‍යතා සඳහා විදේශ ගමන් වල නිරත වන විට ගුවන් ටිකට් පත් සඳහා උපරිම වශයෙන් රු. 100,000/- මුදලක් සැපයීම.

පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම් හිමියාට ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පහත දැක්වෙන කොන්දේසි යටතේ ගුවන් ටිකට් පත සඳහා බැංකුව මුදල් සපයනු ඇත.

- ගුවන් ටිකට් පත් නිකුත් කරන දිනට පෙර අවම වශයෙන් වසර 2ක් සඳහා පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුමේ මාසික අවම ශේෂය ඇ.ඩො. 2,501/-ක් හෝ ඊට වැඩි විය යුතුය.

- ගිණුමේ ශේෂයෙන් 5%ක ප්‍රමාණයෙන්, එනම් රුපියල් 100,000/-ක උපරිමයක්, දක්වා පුද්ගල විදේශ මුදල් බාලවයස් එක් ගිණුම් හිමියෙකුට බැංකුව විසින් ගෙවීම් කරනු ලැබිය හැකිය.
- එක් දරුවෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ, එක් ගුවන් ටිකට් පතක් සඳහා පමණි. ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන විට වුවද, එකම දරුවා වෙනුවෙන් ගුවන් ටිකට් පත් කිහිපයක් සඳහා මෙම මුදල ගෙවනු නොලැබේ.
- අදාළ මුදල දරුවාගේ හෝ දෙමාපියන්ගේ රුපියල් ගිණුමට බැර කළ යුතුය.
- “පීපල්ස් විස්ඩම් ණය” යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසීන්ට යටත්ව, මෙම දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ විදේශ ඉගෙනුම සඳහා “පීපල්ස් විස්ඩම් ණය” ප්‍රදානය කිරීමට බැංකුවට සලකා බැලිය හැක.

පොදු

- ඔවුන්ගේ දෙමාපියන්ගෙන් / භාරකරුවන්ගෙන් ලැබෙන ආමුඛ ප්‍රේෂණ බැර කිරීමෙන් හෝ දෙමාපියන්ගේ / භාරකරුවන්ගේ දැනට පවතින පුද්ගල විදේශ මුදල් ගිණුමෙන් මුදල් මාරු කිරීමෙන් හෝ ගිණුම විවෘත කළ යුතුය.
- පුද්ගල විදේශ මුදල් බාලවයස් ගිණුම්, ඉතුරුම් ගිණුම් හෝ ස්ථාවර තැන්පතු ගිණුම් ආකාරයෙන්, ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් විවෘත කර පවත්වාගෙන යා හැකිය. එනම්: ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජපන් යෙන්, ස්විඩිශ් ක්‍රෝනර්, නිව්සීලන්ඩ් ඩොලර්, ඩෙන්මාර්ක් ක්‍රෝනර්, නෝර්වේජියන් ක්‍රෝනර්, වයිනිස් යුරාන්, ස්විස් ෆ්‍රැන්ක්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.

ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය.

ගිණුම විවෘත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සහ තොරතුරු.

- ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
<https://www.peoplesbank.lk/roastoth/2022/08/Minor - English.pdf>
- දෙමාපියන්ගේ / භාරකරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (විස්තර වෙනස් කිරීම් සහ විසා දැක්වෙන පිටු සහිත).
- දෙමාපිය / භාරකරු ශ්‍රී ලංකාවෙන් පිටත්වූ දිනය.
- පුරවැසිභාවය / විදේශීය රජයක් විසින් ලබා දෙන දෙමාපියන්ගේ / භාරකරුගේ විසා බලපත්‍රයේ ස්වභාවය.
- බාලවයස්කරුගේ උප්පැන්න සහතිකයේ ඡායා පිටපත.
- බාල වයස්කරුට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්නම්, එහි ඡායා පිටපතක් (විස්තර වෙනස් කිරීම් සහ විසා දැක්වෙන පිටු සහිත).

අවම ශේෂ අවශ්‍යතාවය

විදේශ මුදල්	ඉතුරුම් සහ ජංගම ගිණුම්	ස්ථාවර තැන්පතු ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	50/-	1000/-
බ්‍රිතාන්‍ය පවුම්	50/-	750/-

යුරෝ	50/-	1000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	75/-	1350/-
කැනේඩියානු ඩොලර්	75/-	1300/-
සිංගප්පූරු ඩොලර්	75/-	1500/-
ජපාන යෙන්	6,000/-	110,000/-
හොංකොං ඩොලර්	400/-	8,000/-
නවසීලන්ත ඩොලර්	75/-	1,500/-
ස්විස් ෆ්‍රැන්ක්	50/-	1,000/-
ස්වෙඩිෂ් ක්‍රෝනාර්	450/-	9,000/-
ඩැනිෂ් ක්‍රෝනාර්	350/-	6,500/-
නෝර්විජියානු ක්‍රෝනාර්	450/-	8,750/-
චීන යුවාන්	350/-	6,750/-
තායි භාට්	1,650/-	33,000/-
ඉන්දියානු රුපියල්	4,000/-	80,000/-

අවසර ලත් බැර

- ✓ බැංකු ක්‍රම හරහා විදේශයන්හි සිට ලැබෙන ආමුඛ ප්‍රේෂණ.
- ✓ දෙමාපියන්ගේ / භාරකරුගේ පවතින පුද්ගල විදේශ මුදල් ගිණුමෙන් මුදල් මාරු කිරීම.
- ✓ ගිණුමේ ඇති මුදල් මත උපයාගත් පොළී.

අවසර ලත් හර

- ✓ බාලවයස්කරුවන්ගේ ගිණුම් වලට අදාළ වන සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුකූලව, විදේශීය මුදලින් මුදල් ආපසු ලබා ගැනීම.
- ✓ විදේශීය අධ්‍යාපනය ලැබීමට කැමති සහ විදේශයන්හි සිටින සිසුන් වන මෙම බාල වයස් ගිණුම් හිමියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම මත විදේශ විනිමය වශයෙන් මුදල් මාරු කිරීම.